

ලේඛනීතිස්ස රුපුගේ කිරුළපිටිමුල්ල පුවරු ලිපිය

### ගල්වැවේ වීමලභන්ති නම්

#### හැදින්වීම

ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උතුරු අභ්‍යන්තරු කෝරලයේ දුනගහ පත්තුවේ පිහිටි කැබුලිටිමුල්ල ග්‍රාමය එතිහාසික සම්බන්ධතාවයන් හෝ පුරාවස්තු හමුවන ග්‍රාමයක් තොවේ. එහි පිළිගත් සම්ප්‍රදායික පුරාස්ථානයක් ද තොවන අතර තුනනයේ බෙහෙවින් ජනාචාර වූ ග්‍රාමයකි. මේ ග්‍රාමය බෙහෙවින් සමතලා භූමි හා ගාසයක පිහිටියේ ය. මේ පුද්ගලයේ ගුරු පස හා වැළි පස මුසු පොලොවක් දිස්වෙන අතර එහි පුරාවස්තු හමුවීමක් පිළිබඳව වාර්තා වී තොමැත. තව ද එහි කිසිදි ස්ථානයක පිහිටි ග්‍රේත්තලාවක් ද තොවේ.

එහි මංගල අධ්‍යික්ෂණ මහතාගේ<sup>1</sup> නිවස පිහිටි ගෙවත්තේ ගල් පතුරක් ඇති බවත් එහි යම් අක්ෂරයන් සටහන් කර ඇති බවත් මා හට දුනගන්නට ලැබේණ. සිය පියාණන් වාසය කළ

අවධියේ එනම් දුනට වර්ෂ 25 කට පමණ පෙර සිය ගෙවත්ත පිරිසිදු කරමින් පොල් වගාව සඳහා කාණු කැපු අවධියක ගල් පතුරක් හමුවූ බවත්, එය පසෙකට දුමු බවත් ඉහත කි අක්ෂර සටහන්ව ඇත්තේ එහි බවත් මංගල අධ්‍යික්ෂණ මහතාගෙන් මා හට දුන ගැනීමට ලැබේණ. මේ සඳහා එතිහාසික කරුණු ගෙවිජණයේ තත්පරවූ විශ්‍රාමලක් පායිගාලාවාර්ය සී.පී. කාරියප්පෙරුම මහතා<sup>2</sup> විසින් ඒ සඳහා මා යොමු කළ අතර එය ශිලාලිපියක් නම් කියවා දිය හැකි බවට මා විශ්වාසය පළ කළෙන් එකි ගල් පතුර පරීක්ෂා කිරීමට අවස්ථාව උදා විය. බැඳු බැල්මට සකස් තොකළ ගල්පතුරක් වන මෙහි එක් පසක් කැඩී හිය ආකාරයක් පෙනේ.

එහෙන් පරීක්ෂා කර බැලීමේදී පැහැදිලි වූයේ පශ්චාත් බ්‍රාහ්මී යුගය හා පුරුව බ්‍රාහ්මී යුගය අතර සංකළනාත්මක ලක්ෂණයන්ගෙන් යුත් අක්ෂර හාවිත කොට කළ ශිලාලේඛනයක් වශයෙන් එම ලිපිය හැදින ගත හැකි බව සි. ශිලාලිපි කැබුල්ලක් වශයෙන් දිස්වෙන මෙම ලිපිය කියවීමේදී පැහැදිලි වූයේ ලේඛනීතිස්ස රුපුගේ නියමයන් නිකුත් කළ වැදගත් ශිලාලේඛනයක් බවයි. දුනට ප්‍රකාශිතව ඇති ශිලාලේඛන අතරින් පැහැදිලිව ම ලේඛනීතිස්ස රුපුගේ ලේඛනයක් බව පැහැදිලිවීම නිසාත්, තුනනයේ බස්නාහිර පලාතෙන් මෙබදු එතිහාසිකත්වයක් ඇති ලිපියක් ලැබීමත් නිසා මෙහි අයය තවත් වැඩි වේ.

මෙම ලිපියේ අරමුණ අප්‍රකාශිත මේ ශිලාලිපිය ප්‍රකාශයට පත් කිරීමත් මේ තුළින් හෙළිවන එතිහාසිකත්වය හෙළි කිරීමත් වේ.

## ලිපියේ ස්වභාවය

දිගින් අඩි දෙකයි අගල් තුනක් හා පළලින් අඩි එකයි අගල් නමය හමාරක් ඇති මෙහි අක්ෂර පේලි හතක් (07) තිබේ. පැහැදිලි ජ්‍යාමිතික හැඩයක් නොගන්නා මෙම ගල් පතුරෙහි ස්වභාවය අනුව අක්ෂරයන් සටහන් කොට තිබේ. අක්ෂරයන් අගල් 02 හමාර හා අගල් 02 ප්‍රමාණයෙන් යුත්ත වන අතර ඇතැම් අක්ෂරයන් අගල් 01 හමාර හා අගල් හාගයක් තරමි කුඩා වන අවස්ථාවන් ද වේ. ලිපියේ පේලි පැහැදිලි සාපුෂ්‍ර හාවයක් නොගන්නා අතර ඉතා කුඩා ඉඩකඩික් තුළ අක්ෂර විශාල ප්‍රමාණයක් සටහන් කිරීම නිසා පේලි අතර පරස්පරතාවයන් පුද්ගලනය වේ.

පුරාක්ෂර විද්‍යාවට අනුව ක්‍රිස්තුවර්ජාරම්භයන් සමගම ඇතිවූ අක්ෂරයන් මත කෙටි තිරස රේඛාවක් පැමිණීම මෙහි දැරුණනය වේ. මෙහි සඳහන් ලේඛිතිස්ස රුපුගේ බලය පැවති රාජ්‍ය කාලයට අනුව පැහැදිලිව ම ක්‍රිස්. දෙවන සියවස අග හාගය නියෝජනය කරන බැවින් ක්‍රිස්තුවර්ජාරම්භයන් සමගම මෙකි ලක්ෂණයන් ඇතිවූයේයි යි මෙතෙක් පැවති මතය ද බැඳු වැට්ටේ. මේ නිසා මේ ලිපිය විවිධ වශයෙන් වැදගත්කමක් උසුලන බව පෙනේ.

අක්ෂරයන් පැහැදිලි නැති තැන් ඇත්තේ නමුදු සමස්තයක් වශයෙන් ලිපිය පැහැදිලි ය. සම්පූර්ණය.

## ලිපියේ පෙළ

- 01 තිබේවි (වේ)හෙරි නියත
- 02 තිබ නග මදහ කරිස
- 03 ලජයමගුමහරතලි (දෙපති වූ
- 04 කු සහයකය ලවතල ජේත මහ
- 05 රජේ මලෙරගම පරිබල්(අ)ගි
- 06 ලේඛිස මහරජ වතරි ප
- 07 වයෙහි නයවය දිනි

## ලිපියේ අර්ථය

තිබේවිටි (තම්මිට) විභාරයට අයත් ප්‍රීපයට නාගමදගෙන් කරිසයක් (දෙන ලදී). රජතුමාට අයත් මංගල මහරත නම් ඇලේ උබය බද්ද හෙවත් බදු දෙක හික්ෂා සංස්යාට සාංසික කර දෙන ලදී. ලවතල නම් ස්ථානය ජයග්‍රහණය කළ මහරජතුමා මලෙරගම පරිහෝජනය පිණීස (දෙන ලදී). (මෙකි පරිත්‍යාගයන්) ලේඛිතිස්ස මහරජතුමා විසින් සිවිපසය පිණීස නියමකොට දෙන ලදී.

## විස්තර

මෙහි සඳහන් ස්ථාන ආදිය බොහෝ විට මිට පෙර ගිලාලිපිවල දැකිය හැකි වූ ඒවා නොවේ. එසේම අක්ෂරයන්හි ද වෙනසකම් පවතී. හල් කිරීම ආදිය දක්වනුයේ ඉහලට

වමට නැමි හිය රේඛාවන්ගෙන් තොවේ. ඒවා දක්වා ඇත්තේ බොහෝවිට තිරස් රේඛාවන්ගෙනි.

### තිබවිටි

තිබවිටි යන්න පාලි හාජාවෙන් තමිණිවිටි යනු වේ. තමිවිට යන අදහස එයින් ලැබේ. තුනතනයේ තමිවිට නමින් හඳුන්වනු ලබන ග්‍රාමයක් මේ ශිලාලිපිය හමුවූ කැළුපිටිමුල්ල ගමට කි.මි.එක හමාරක් තරම් දුරින් තිබේ. එතිහාසික තමිවිට විභාරය පිහිටියේ එහි ය. මෙහි තමිවිට විභාරයට කොට්ටෙව යුගයේ සිට පැහැදිලි ඉතිහාසයක් තිබේ. තිබවිටි යනු එකී තමිවිට විය හැකි ය.

### කරිස

කරිස යනුවෙන් දක්වා ඇති ව්‍යවහාරයන් අදහස් කරන ලද්දේ කරිසයක් ය. කරිස යන වදන ශිලාලේඛන වල යෙදී නැති අතර ඒ වෙනුවට යෙදී ඇත්තේ 'කිරි' යන වදන සි. එම වදන මද වෙනස්කම් සහිතව ශිලාලිපි රාඩියක යෙදී තිබේ. කොණ්ඩිවිට්වන දෙවන ශිරි ලිපියේ<sup>3</sup> එය කරිහි ව්‍යුහයන් යෙදී තිබේ. තවත් ශිලාලේඛන රාඩියකම කරිහි, කරිකහි ව්‍යුහයන් මේ වදන යෙදී තිබේ. රී.ච්‍ර්. රීස් බේවිඩිස් ට අනුව කරිසයක ප්‍රමාණය අක්කර හතරකි<sup>4</sup>. එහෙත් මෙම ශිලාලිපියේ එය සංස්කෘත හාඡාවේ ස්වරුපයෙන් ම කරිස ව්‍යුහයන් යෙදී තිබේ.

### ලජය

මෙහි යෙදී ඇති ලජය යන වදන වැදගත් වේ. ලජ යනු රජ යන වදනට සමාන ව්‍යුහයන් සිටී. රාජා ලාජා වීම ඉන්දිය අයෙක ශිලාලේඛනයන්හි කාලීනය ද ඇතුළත් මධ්‍ය ඉන්දියානු ලේඛන සම්ප්‍රදායේ ස්වරුපයකි.<sup>5</sup> ඒ අනුව ලජය යනු රජතුමාට අයත් යන අදහස ලැබේ.

### මගුමහරතලි

මෙය පැහැදිලිව ම ගංගාවක හෝ ඔයකට අයත් වදනකි. එහි ඇති මගු යන්නෙන් මංගල යන අදහස ලැබේ. තව ද එය මගු මහරතලි ව්‍යුහයන් එක ව්‍යවහාරක් වීමට ද ඉඩ තිබේ. මෙහි අර්ථ දක්වා ඇත්තේ මගු යන්නට මංගල යන අදහස ඇතුව ය. මෙහි මූල බාහ්මී යුගයේ කළාතුරකින් හාවිත සන්ධි විධින් ද දර්ශනය වේ. සිංහල හාඡාවේ හාවිත ස්වර සන්ධියේ නිදර්ශනයන් හාඡාවේ ආරම්භක සමයේ සිටම ලැබේ. මෙහි මහරස + අලි යන්න මහරසලි ව්‍යුහයන් සන්ධි වී යෙදී ඇති බව පැහැදිලි වේ. මිහින්තලේ 37 වැනි ශිලාලේඛනයෙහි මේ සමාන නිදුසුනක් වේ. එහි මහතිය යනුවෙන් යෙදී තිබේ. මහ + අධි යන්න මහති ව්‍යුහයන් සන්ධි වී තිබේ. එම සන්ධි විධියම මහරස + අලි ව්‍යුහයන් මේ ශිලාලේඛනයෙහි යෙදී ඇති බව පැහැදිලි ය.<sup>6</sup>

මෙහි පුදේශයට අනුව මෙකි විභාරස්ථානය හා ශිලාලේඛනය ලැබුණු ස්ථානයට නුදුරින්ම ඇති ඔය වශයෙන් සැලැකෙන්නේ “මා ඔය” සි. තව ද විභාරස්ථානයට අනුබද්ධව ම ගලාගෙන යනු ලබන මා ඔයේ අනු ගංගාවක් වන ඔය නම් කරනු ලබන්නේ “කුඩා ඔය” වශයෙනි. මෙයින් අදහස් කරන ලද්දේ කුමන බදු දෙක ද යන්න එයින් පැහැදිලි තොවේ. බලි යන අදහස් මෙන් ම පති යන අදහස් ද බදු යන අර්ථයෙහි වැවේ. කෙසේ වෙතත් බද්ද යන අදහස් ඇතිව බලි යන වදන ශ්‍රී ලංකාවේ මේ පුගයට අයන් ශිලාලේඛනයන්හි යෙදී තිබේ. බක්කිඇල පුවරු ලිපි අතර පළමු ලිපියෙහි එය දකු බලි<sup>10</sup> වශයෙන් යෙදී තිබේ. එයින් අදහස් කරන ලද්දේ දිය බද්ද සි. එම ශිලා ලිපිය අයන් වන්නේ ලජක තිස නම් රජකෙනොකුට ය. ඒ අනුව දෙපති වශයෙන් සඳහන් වූයේ බදු දෙකක් යන්න සි. ජල බද්ද හා මත්ස්‍ය බද්ද විය හැකි ය.

### දෙපති

බලි යනු බද්ද සි. වැවේ හා අමුණු ආදියෙන් රජුට හෝ රාජ්‍යයට, එසේත් තොමැතිනම් ඒවා අයිතිකරුවන්ට හිමි වූ බදු වර්ග කිහිපයකි. හෝජක බද්ද, දිය බද්ද, මත්ස්‍ය බද්ද ආදිය ඒ අතර වේ. මෙහි යෙදී ඇති ආකාරයට එය දෙපති වශයෙන් දිස්වේ. ‘ද’ අක්ෂරයේ ඉහට යෙදු තිරස් රේඛාව වමට වැඩියෙන් බර කොට ඇති බැවින් එය ‘දෙපති’ විය යුතු ය. එවිට එය බදු දෙකක් වශයෙන් ගනු ලබන ‘දෙපති’ යන වදන සි. දෙපති යන වදන මේ පුගයට අයන් තවත්

ශිලාලේඛනයන්හි දිස්වේ. දුවේගල ගිරි ලිපියෙහි එය දෙපති වශයෙන් යෙදී තිබේ.<sup>9</sup> කෙසේ වෙතත් මෙයින් අදහස් කරන ලද්දේ කුමන බදු දෙක ද යන්න එයින් පැහැදිලි තොවේ. බලි යන අදහස් මෙන් ම පති යන අදහස් ද බදු යන අර්ථයෙහි වැවේ. කෙසේ වෙතත් බද්ද යන අදහස් ඇතිව බලි යන වදන ශ්‍රී ලංකාවේ මේ පුගයට අයන් ශිලාලේඛනයන්හි යෙදී තිබේ. බක්කිඇල පුවරු ලිපි අතර පළමු ලිපියෙහි එය දකු බලි<sup>10</sup> වශයෙන් යෙදී තිබේ. එයින් අදහස් කරන ලද්දේ දිය බද්ද සි. එම ශිලා ලිපිය අයන් වන්නේ ලජක තිස නම් රජකෙනොකුට ය. ඒ අනුව දෙපති වශයෙන් සඳහන් වූයේ බදු දෙකක් යන්න සි. ජල බද්ද හා මත්ස්‍ය බද්ද විය හැකි ය.

### සගයකය

සගයකය යන්නෙන් අදහස් කරන ලද්දේ සාංසික කොට යන අදහස් සි. සාංසික යන වදනට මේ පුගයේ ශිලාලේඛනයන්හි සමාන වදන් හමු වේ. යාපහු ගිරි ලිපියෙහි ගෙඹික වශයෙන් එය යෙදී තිබේ<sup>11</sup>. ගෙඹික යනු සාංසික කරන ලදී යනු සි. සගයකය වශයෙන් මේ ශිලාලේඛනයෙහි යෙදී ඇති බැවින් මෙය පැහැදිලිව ම ‘සාංසික කර’ යන අදහස් ලැබේ.

### ලවිතල හා මවෙරගම

මෙකි සංයුදා නාමයන් හඳුනා ගත හැකි තොවේ. තත්කාලීනව හාවිතයේ පැවති සංයුදා නාමයන් විය හැකි ය.

## පරිබඳයි

මෙම ඩිලාලිපියෙහි දැක්වෙන 'පරිබඳයි' යන වදන වෙසසින් අවධානයට පාතු විය යුත්තකි. පරිබඳයි යනු පරිහෝජනය කරන්නේ හෝ පරිහෝජනය කරනු පිණිස යන අර්ථ ගති. මෙහි වඩාත් සූදුසූ අදහස වන්නේ පරිහෝජනය කරනු පිණිස යන අර්ථය සි. එහෙත් ඩිලාලිපියෙහි ඇති ස්වරුපයට අනුව මෙම වචනයේ ඒ යන්න දිස්වන්නේ අ අක්ෂරය ආකාරයෙනි. එවිට පරිබ අගි වශයෙන් සිටී. එහෙත් මෙහි පද යෙදී ඇති ආකාරයට එහි අදහසක් ගම්මාන නොවේ. එබැවින් පැහැදිලි වන්නේ එය පරිබඳයි වශයෙන් විය හැකි බව සි. ඩිලාලේඛනයේ සමස්ත අර්ථය අනුව එය පරිබඳයි වශයෙන් සකස් විය යුතු බව පෙනේ. පරිබඳයි යන වදන පරිහෝජය පිණිස යන අර්ථයෙන් වෙනත් ඩිලාලේඛනයන්හි ද යෙදී තිබේ. මේ සමාන තේරුම ඇති වදන් කිහිපයක් ඩිලාලේඛනයන්හි දිස් වේ. පරිබාක<sup>12</sup> වශයෙන් සේරත් හල්මිල්ලැව ගිරි ලිපියේ එය යෙදී තිබේ. පරිබෙගනි<sup>13</sup> වශයෙන් පරිහෝජය පිණිස ලෙස එය හෙන්නන්නේගෙල ලෙන් ලිපියෙහි යෙදී තිබේ. පරිබුජන<sup>14</sup> වශයෙන් එය රුච්චන්වැලි සෑ දාගැබූ පුවරු ලිපියෙහි යෙදී තිබේ. පරිභ්ජතු වශයෙන් එය කොටලකිසියාව<sup>15</sup> ලෙන් ලිපියෙහි යෙදී තිබේ.

මොරගල්ල ගිරි ලිපියෙහි එය යෙදී ඇත්තේ පරිහෝජයි<sup>16</sup> වශයෙනි. එයින් අදහස් වන්නේ පරිහෝජය පිණිස යන්න සි.

පරිහොග<sup>17</sup> වශයෙන් එය පසුකාලීනව ද යෙදී ඇති බව කොළඹ කොළඹකාගාරයේ තැන්පත් කර ඇති කැඩී හිය ඩිලාලේඛනයකින් පෙනේ. මෙම ඩිලාලිපියෙහි එය යෙදී ඇත්තේ 'පරිබඳයි' වශයෙනි. පරිහොගය පිණිස යන අර්ථය එයින් ලැබේ.

## ලේත්තිස මහරජ

මෙම ඩිලාලිපියෙහි ඉතා පැහැදිලිව ම ලේත්තිස මහරජ වශයෙන් සඳහනක් තිබේ. එය මෙම ලේඛනය හමුවූ ප්‍රදේශයටත්, ශ්‍රී ලංකිය ඉතිහාසයටත් බෙහෙවින් වැදගත් වේ. ඩිලාලේඛනය කුඩා පරාසයක සටහන් කරන ලද්දේ වුව ද මෙහි 'ලේත්තිස මහරජ' යන වදන් ඉතා පැහැදිලිව දිස් වේ. මෙනෙක් සොයා ගන්නා ලද ඩිලාලේඛනයන්ගෙන් එකොළඹකම ලජක රජ හෝ ලජක තිස යන වදන් සහිතව ලජක හෝ ලජක තිස නමින් රජ කෙනෙක් පිළිබඳව සඳහන් වේ. එහෙත් ඒවා අර්ථකථනය කළ මහාචාර්ය සෙනරත් පරණවිතානයන් එකී ඩිලාලේඛනයන් කිසිවක් ලේඛ්තිසස මහරජට අයත් නොකර සි. රජගලින් හමුවූ ඩිලාලේඛන දෙකකම මේ නම දිස්වෙන අතර ලජක රජහ අති සමහි<sup>18</sup> වශයෙන් ඉන් එක් ඩිලාලේඛනයක සඳහන් වේ. එහෙත් එම ලේඛනය පරිත්‍යාග කරන්නේ උපරාජ නාග සි. මහු කුටක්කීන ගාමිණී තිසසගේ පුත්‍රය සි<sup>19</sup>. එබැවින් මේ ලේඛනය හාතික තිසස රුපුගේ පුරෝගාමියා හෙවත් මහල්ලක නාග රජුට (ක්‍ර.ව.163-143) අයත් වේ.

එහි දෙවන ශිලාලේඛනය අයත් වන්නේ ද එම රුපුටම ය. ලජක තිස රුපුගේ ප්‍රතාවූ ද, ගාමිණී අභයගේ මුණුපුරා වූ ද ගාමිණී අභය යන රජ කෙනෙකුට එම ශිලාලේඛනය අයත් වේ.<sup>20</sup>

බක්කිඇල පුවරුවලින් හමුව ලේඛන පහක්ම ලංජක තිස්ස නම් රජ කෙනෙකුට අයත් වේ. ඒවා හි දෙවන පිය මහරුපුගේ මුණුපුරා වූ ලජක තිස නම් රජකෙනෙකුට අයත් බව එම ලේඛනයන්හි සටහන්ව තිබේ.<sup>21</sup> එහෙත් සෙනරත් පරණවිතාන මෙකි ශිලාලේඛනයන්හි ඇති පුරාණහාවය හා පුරාක්ෂරවිද්‍යාත්මකව ඇති පොරාණිකත්වය සලකා අයත් කරනුයේ හාතික තිස්ස රුපුගේ කාලයට යි.<sup>22</sup> ඒ අනුව පරණවිතාන මතය වන්නේ ලක්ෂ්පතිස්ස යනු හාතික තිස්ස රුපුම (ත්‍රි.පූ.19 - ත්‍රි.ව.09) බව යි. එහි ඇති අමතෙකුත් ශිලාලේඛනයන් ද එම රුපුගේ ම කාලයට අයත් කළ හැකි ය. එහෙත් සෙනරත් පරණවිතානයන් අදහස් කළ පරිදි හාතික තිස්ස රුපුට මෙකි ලේඛනයන් සියල්ල අයත් කළහැකි බවක් ඉන් ගම්ඡමාන නොවේ.

දුවේගල ගිරි ලිපිය මහාවාරය පරණවිතානයන් අයත් කරනුයේ ලජ්ජිතිස්ස රුපුගෙන් පසු කාලයට යි. එය ලජ්ජිතිස්ස රුපුගේ ලේඛනයක් බව කිව ද එය රෝ පසු කළෙක ලේඛනගත කරන්නට හෙවත් ශිලාපාශ්චියක සටහන් කරන්නට ඇති බව කිය යි.<sup>23</sup> කැලැපිටිමුල්ල ශිලාලිපියේ දිස්වෙන ලජ්ජිතිස්ස මහරජ වෙනත් රජකෙනෙකුගේ කිසිදු තොරතුරුකින් තොරවම සටහන් වන්නකි. මෙම රුපුගේ

පරම්පරාව පිළිබඳව ශිලාලේඛනයෙහි කිසිවක් සටහන් නොවේ. වංසකරාවන්ගේ තොරතුරුවලට අනුව ලජ්ජිතිස්ස නමින් මහරජකෙනෙක් හමුවේ. ඒ සද්ධාතිස්ස මහ රුපුගේ ජේෂ්ඨය පුතුයා ය. මහාවංසයට අනුව සද්ධාතිස්ස මහරුපුගේ අභාවයෙන් පසු ජේෂ්ඨය පුතුයා වශයෙන් ලජ්ජිතිස්ස කුමාරයාට රජකම හිමි වූයේ නැත. ඒ වෙනුවට ඇමති ගණයා හා කික්ෂා ගණයා ප්‍ර්‍රපාරාම විභාරයට රැස්වී කශීජයි පුත් පුල්ලත්පන කුමරු රාජ්‍යයෙහි පිහිටුවේ ය. එහෙත් ඒ එක් මසක් හා දින දහයක් වෙනුවෙනි. අනුරුපර පැමිණි ලජ්ජිතිස්ස කුමරු පුල්ලත්පන මරා රජකමට පත් විය.<sup>24</sup> එහෙත් සංසයා වැඩිමහළ පිළිවෙළ නොදුන්නවායැ සි වෝද්‍යා කළ රජතෙමේ සංසයාට කිසිදු ගරුසරුවක් තැකිව වර්ෂ තුනක් සිටි බව මහාවංසයෙහි වැඩිදුරටත් සඳහන් වේ.<sup>25</sup> පසුව රුපු සංසයා හා බුද්ධ සාසනය වෙනුවෙන් බොහෝ පින්දහම් කළ බව සටහන්ව තිබේ.<sup>26</sup>

අපගේ පර්යේෂණයට අනුව කැලැපිටිමුල්ල ශිලාලේඛනයෙහි සඳහන් වන ලජ්ජිතිස්ස මහ රජ යනු පැහැදිලිව ම ලජ්ජිතිස්ස මහරජ තුමා ය. එතුමා සද්ධාතිස්ස මහරුපුගේ පුතුයා ය. එබැවින් මේ ශිලාලේඛනය පැහැදිලිවම ත්‍රි.පූ.119-109 රාජ්‍ය වර්ෂයන්ට අයත් වේ. පරණවිතානයන් දක්වන ආකාරයේ මීට පෙර සටහන් කළ ලජක තිස රුපුගේ ලේඛනයන් මෙන් මෙහි ලජක වශයෙන් ක යන්නක් සමග රුපුගේ තාමය කිසි විටෙක සටහන් නොවේ. රුපු ලජ්ජිතිස්ස වශයෙන් පෙනී සිටින මෙතෙක් ලැබේ ඇති එකම ශිලාලේඛනය ද මෙය වේ. පුරාක්ෂර විද්‍යාත්මකව මේ

ලේඛනය එතරම් පැරණි කාලයකට අයත් වන්නේ ද යන්න පිළිබඳව මේ ලැයට අවධානයට යොමු විය යුතු ය.

දැනට පිළිගෙන ඇති මතය වන්නේ අක්ෂරයන්ගේ හිසට කෙටි තිරස් ඉරි කැබැල්ලක් එකතු වූ අක්ෂරයන්ගේ තිරස් රේඛා පහළට දික්වී වමට නැමි දිය ලක්ෂණයන් සහිත ශිලාලේඛනයන් ක්‍රිස්තු වර්ෂාරම්භයන් සමඟ ඇති වූ ලම්බකර්ණ රාජ පරම්පරාවෙන් පටන් ගන්නා නව රාජ්‍ය පරම්පරාවේ ආරම්භක සමයට අයත් වන බවයි. එබදු විපර්යාගයන් අවක් පිළිබඳව නන්දසේන මුදියන්සේ කරුණු දක්වා තිබේ.<sup>27</sup> මේ පිළිබඳව අදහසක් පළමුවෙන්ම දක්වන ලද්දේ මහාවාරය පි.රි.රී. ප්‍රනාන්ද විසිනි. එතුමා ද ශිර්ම හයක් යටතේ කරුණු දක්වා තිබේ.<sup>28</sup> එහෙත් පුරාක්ෂර විද්‍යාත්මකව පරදේශණය කිරීමේදී එකී මතයන් ඒ ආකාරයෙන්ම පිළිගත හැකි බවක් ගම්මාන නොවේ.

පරණවිතාන දක්වන අදහස්වලට අනුව ද බොහෝවිට ම ශ්‍රී ලංකිය බාහ්මී අක්ෂරයන්හි සංවර්ධන අවධියක් වශයෙන් ක්‍රිස්තු වර්ෂාරම්භයන් සමඟ ආරම්භ වන ප්‍රාග්ධන් බාහ්මී යුගය දක්විය හැකි ය. එතුමා විවිධ හේතු කාරණා දක්වමින් දුවේගල ගිරි ලිපිය ලජ්ඡිතිස්ස මහරජුගේ කාලයට අයත් නොවන බවත්, එය පසුකාලීනව සටහන් කරන ලද්දක් විය හැකි බවත් හේතු දක්වන්නේ ඉහත කි මතයේ පිහිටා ය.<sup>29</sup> එහෙත් කැබැපිමුල්ල ශිලා ලිපිය ලජ්ඡිතිස්ස මහරජුගේ කාලයට අයත් නොකිරීමට හේතුවක් විද්‍යාමාන නොවේ. පුරාක්ෂර විද්‍යාත්මකව සිදුවූ විපර්යාගයන් ශ්‍රී ලංකිය

වශයෙන් අක්ෂරයන් කාලයක් තිස්සේ හාටිත කිරීමෙන් ක්‍රමානුකූලට සිදුවූවක් බව අපගේ පරදේශණයන්ගෙන් සහාය වේ<sup>30</sup>. මූල බාහ්මී ලිපි ගොන්නේ වූව ද අන්තර්ගත කරන ලද ඇතැම් ශිලාලේඛනයන්හි මෙකී ලක්ෂණයන් දිස්ම් මහාවාරය පරණවිතානයන් වූව ද ක්‍රිස්තු පුරුව අවධියේ සිටම මෙකී විපර්යාගයන් පැවති බවට පිළිගැනීමක් වශයෙන් පෙන්වා දිය හැකි ය.

මෙම ශිලාලේඛනයෙහි මංගල සුවක වදනක් සිද්ධීම් වශයෙන් හෝ සි වශයෙන් එහි කෙටි ආකාරයකින් හෝ නොදිස්වේ. එසේ ම අක්ෂරයන්ගේ සිරස් රේඛා මත කෙටි තිරස් රේඛාවක් ඇතිවිම මේ ශිලාලේඛනයෙහි ද දිස්වේ. එහෙත් එය එතරම් පැහැදිලිතාවයකින් නොවේ. අක්ෂරයන්ගේ තිරස් රේඛා පහළට වක්වී වමට නැමියාමක් මෙහි නිරික්ෂණය කළ හැකි නොවේ. තව ද 'ව' හා 'ව' යන අක්ෂරයන්ගේ කේෂකාර කොටස් වත්‍යාකාරවීමක් මෙහි දැකිය හැකි ය. 'ම' යන්නෙහි මූල බාහ්මී යුගයේ පැවති ස්වරුපය වෙනස්ව ගොස් කේෂකාරවී ඇත. එහෙත් 'ඡ' යන්නෙහි දැරුණය වන්නේ මූල බාහ්මී යුගයේ දිස්වූ ලක්ෂණයන් එලෙසම ආරක්ෂාව ඇති බවති. අක්ෂරයන් සටහන් කර ඇත්තේ ඉතා කුඩා පරායක වන බැවින් පැහැදිලිවම මෙහි අක්ෂරයන්හි කුඩා බවක් දැකිය හැකි ය. බොහෝ අක්ෂරයන්හි සම්පූර්ණ ස්වරුපය ම සටහන් නොකිරීමට එය ද හේතුවක් විය හැකි ය. කෙසේ වෙතත් මේ ලේඛනයේ අක්ෂරයන්හි ස්වභාවය අනුව පැහැදිලිව ම ක්‍රිස්තු වර්ෂාරම්භයට පෙර යුගයේ ලක්ෂණයන් බොහෝමයක්

පවතින බව දක්වා හැකි ය. එහෙත් ඒ තුළින් පී.ර්.ස. ප්‍රානාත්ම් හා නන්දසේන මුදියන්සේ වැනි මහාචාර්ය වරැන් දක්වන ලද අදහස් පිළිගැනීමක් මෙහිදී අපේක්ෂා නොකෙරේ. ඒ අනුව මේ ඩිලා ලිපිය පැහැදිලිව ම ලං්ඡනිස්ස රුපුගේ රාජ්‍ය කාලයට අයත් වන බව නිගමනය කළ හැකි ය.

මෙම ඩිලාලිපිය හමුවූ ප්‍රදේශයේ ගල් පර්වත මත සටහන් කළ මෙතරම් පැරණි ඩිලාලේඛන දුලහ ය. තව ද දැනට පැහැදිලිව ම ලං්ඡනිස්ස මහරුපුගේයි සි තියම කළ හැකි ඩිලාලේඛනය ද මෙය වෙයි. මිට පෙර දක්වූ ලංකා තිස මහරජ වශයෙන් සටහන් වන ඩිලාලේඛනයන් සියල්ලේම ලංකා තිස වශයෙන් ක යන්නක් සහිතව නාමය සටහන් කොට තිබේ. එහෙත් මෙහි සටහන්ව ඇත්තේ පැහැදිලිව ම ලං්ඡනිස වශයෙන් වීම අවධානයට ලක් කළ යුත්තකි. එයින් බොහෝවිටම පෙනී යන්නේ සැක සංකාච්ඡාන් තොරව ම ලං්ඡනිස්ස මහරුපුගේ නාමය මෙහි සටහන්ව ඇති බව සි.

සද්ධාතිස්ස මහරුපුගෙන් පසු රජුව ප්‍රාලේන්ත්‍රා රුපු රාජ්‍යත්වය උපුලන්නේ මාස 01 ක් හා දින 09 ක් පමණි. ඒ අනුව දුවුගැමුණු මහරුපු විසින් එක්සේසන් කරන ලද ශ්‍රී ලංකාව සද්ධාතිස්ස මහරුපුගෙන් අනුතුරුව ද නොවෙනස්ව පැවති බවත් එම රුපුගේ බලපරාකුමය තුනන බස්නාහිර පළාතේ ද නොදින් ව්‍යාප්තව පැවති බවත් මේ ඩිලාලේඛනය අනුව සියිමට අවකාශ සැලස්. එබැවින් ශ්‍රී ලංකා ඉතිහාසයට ද මේ ඩිලාලේඛනය තිසා ඇති වන්නේ

ඉමහත් ආලේකය කි. ඩිලාලේඛන ආගුයෙන් රජවරුන් හැඳින ගැනීමේ ද ද මේ ඩිලාලේඛනය වැදගත් වේ. තව ද දුවේගල පිරිලිපිය ආදි ලංකා තිස වශයෙන් සටහන් වන ඩිලාලේඛනයන්ගේ එතිහාසිකත්වය නැවත විමර්ශනය කිරීමේ අවශ්‍යතාවයක් ද මේ ඩිලාලේඛනය තිසා උත්පාදනය වේ. ඒ එකී ලේඛනය විවිධ හේතු දක්වමින් පසුකළකට අයත් කිරීමට සෙනාරත් පරණවිතාන උත්සාහ කිරීම සාධාරණ නොවන බව මේ ඩිලාලේඛනය තිසා ඒත්තු යන බැවිනි. මේ ඩිලාලේඛනය ඒ වන විට හමුව තිබුන් නම් දුවේගල ඩිලාලිපියේ සටහන් වන රජතුමා වෙනුවෙන් වන පරිණාවිතාන අර්ථකර්තයන් බොහෝ විට වෙනස්වන්නට ඉඩ තිබේ.

මෙම ඩිලාලිපිය හමුවූ ඉඩමෙහි කවත් ගල් මරුවක් පැවති බවත් එය දැන් කොහි පවතින්නේද සි තමන් නොදැන්නා බවත් මෙහි දැනට වාසය කරන්නන් මා සමග පැවසු බැවින් යම් ආරාමයක් පැවතියේයැයි ද සිතිය හැකි ය. එහෙත් එට වඩා වැඩි යමක් පිළිබඳව පර්යේෂණය කළ නොහැක්කේ බෙහෙවින් ජනාතිර්ණ පරිසරයක් දිස්වන බැවිනි.

කෙසේ වෙතත් මෙම ඩිලාලේඛනය ලං්ඡනිස්ස මහරුපුගේ බල පරාකුමය කියවෙන එතිහාසික වශයෙන් නව ආලේකයක් ලැබෙන ඩිලාලේඛනයක් වශයෙන් හැඳින්විය හැකි ය.

|   |   |
|---|---|
| පුරාණ විද්‍යාත්මක විමර්ශනයට ලක් කළ යුතු ආතැම් අක්ෂරයන්ගේ හැඳි රුව   |   |
| (න) අක්ෂරයන්ගේ කෙටි හිරිස් උර්බාව දිස්ට්‍රික්, කොශ්‍යකාර බව සහමුලින්ම ඉවත්ව නැත.  | (පේ) කොශ්‍යකාර බව ඉක්ම තොහිර බවට සයඹක ඇති 'ජ' කාරය.   |
| (ට) අක්ෂරයන්ගේ වමට නැමුණු ඉහළ අතු මදක් කොශ්‍යකාරටි ගොස් වමට නැමි ඇත.  | (දි) කොශ්‍යකාර බව ඉක්ම තොහිර දකාරය.   |
| (ඩ) සිරස් උර්බා සහිත<br>(ඝ) අක්ෂරයන්ගේ සිරස් උර්බා පහළට දික්වී ගොස් වමට නැමි යාමේ ප්‍රේවාත් මාහ්මී යුතුයේ දක්ෂණය දර්ශනය තොවේ. | (වේ) 'ව' යන්න හා 'ව'<br>(ව) යන්න වැනි අක්ෂරයන්හි කොශ්‍යකාර ස්වරුපය ඉවත්ව ගොස් ඇති අතර ව්‍යුතාකාර ස්වරුපය දර්ශනය වේ. |
| (ය) කොශ්‍යකාර බව ඉක්ම<br>(යේ) තොහිර දකාරය.  | (හි) හල් කිරීම්වල දී<br>(ති) උර්බා ඉහළට එසවී ඇති නමුදු වමට තොනැමුණ බව ප්‍රාථමික ලක්ෂණයන් ප්‍රකට කර සි.              |

(මෙයින් පැහැදිලි වන්නේ මේ දිලාලේඛනයේ මූල මාහ්මී අවධියේ ලක්ෂණයන් බොහෝමයක් අවශ්‍යව පවතින බවයි).



(කැලුපිටිමුල්ල දිලාලේඛනය).

### ආත්තික සටහන්

1. මංගල අවේකිංහ මහතා, කැලුපිටිමුල්ල, පුණුමුල්ල පිළිනය සි
2. සී.එි. කාරියප්පෙරුම මහතා, "අඩය" පුණුමුල්ල නම දිපිනය සි.
3. Paranavitana, S. Inscriptions of Ceylon, Vol.II, part II, Archaeological Survey Department of Sri Lanka, Colombo, 2001, p.261
4. Rhys Davids, T.W. On The Ancient Coins and Measures of Ceylon, Asian Educational Services, New Delhi, 1996, p.18
5. Radhagovinda , Basak; Asokan Inscriptions, Progressive Publishers, Culcutta, Introduction, 1959, p.XXX
6. Paranavitana, S. Inscriptions of Ceylon, Vol.I, Archaeological Survey Department of Sri Lanka, Colombo, 1970, p.04
7. Paranavitana, S. Inscriptions of Ceylon, Vol.II, part II, Archaeological Survey Department of Sri Lanka, Colombo, 2001, p.244
8. Paranavitana, S. Inscriptions of Ceylon, Vol.I, Archaeological Survey Department of Sri Lanka, Colombo, 1970,p.30

9. Paranavitana, S. Inscriptions of Ceylon, Vol.II, part I, Archaeological Survey Department of Sri Lanka, Colombo, 1983, p.23
10. Paranavitana, S. Inscriptions of Ceylon, Vol.II, part I, Archaeological Survey Department of Sri Lanka, Colombo, 1983, p.18
11. Paranavitana, S. Inscriptions of Ceylon, Vol.II, part II, Archaeological Survey Department of Sri Lanka, Colombo, 2001, p.287
12. ibid, p.197
13. Paranavitana, S. Inscriptions of Ceylon, Vol.I, Archaeological Survey Department of Sri Lanka, Colombo, 1970, p.32
14. Paranavitana, S. Inscriptions of Ceylon, Vol.II, part I, Archaeological Survey Department of Sri Lanka, Colombo, 1983 p. 87
15. Paranavitana, S. Inscriptions of Ceylon, Vol.I, Archaeological Survey Department of Sri Lanka, Colombo, 1970, p.96
16. Paranavitana, S. Inscriptions of Ceylon, Vol.II, part II, Archaeological Survey Department of Sri Lanka, Colombo, 2001, p.273
17. Paranavitana, S. Epigraphia Zeylanica Vol. IV, A Fragmentary Pillar Inscription in the Colombo Museum, Published for the Government of Ceylon by Humphrey Milford , Oxford University Press, London, p.249, (941)
18. Paranavitana, S. Inscriptions of Ceylon, Vol.II, part I, Archaeological Survey Department of Sri Lanka, Colombo, 1983, p.17
19. ibid,
20. ibid, p.16

21. ibid, p.18
22. ibid, p.17
23. ibid, p.22
24. මහාවංසය (සිංහල), නිකේත්තුවේ හී පූමංගල මානිම් හා බලුවත්තුවාව ප්‍රධිතමා, (සංස්.), බෙංදුද සංස්කෘතික මධ්‍යස්ථානය, නැදිමාල, දෙශීවල, 2004, ප.139
25. එම, ප.140
26. එම,
27. මුද්‍යන්තේ නත්දේශන, සිංහල අකුරුවල ඉතිහාසය, කත්‍රා ප්‍රකාශන, 1965, ප.10
28. Fernando P.E.E, "Paleogeographical Development of the Braghmi script in Ceylon 3<sup>rd</sup> B.C. to 7<sup>th</sup> A.D.", University of Ceylon Review, Vol.VII, No.04, Colombo Apothecaries Co. Ltd, 1949, p. 294
29. Paranavitana S. Inscriptions of Ceylon, Vol.II, part I, Archaeological Survey Department of Sri Lanka, Colombo, 1983, p.22
30. විමලබන්ති නිමි, ගල්වැවේ. සිංහල අක්ෂර රුප කෙරෙහි බලපෑ දකුණින හාර්ථිය ආහාසය, අමුදික නිබන්ධය, 2013, ප.161

